

1


පරිගණක සහ පර්යන්ත උපාංග මිල දී ගැනීම සඳහා පිරිවිතර සකසීම

මෙම පාඨමෙන් ඔබට,

- පරිගණක හා පර්යන්ත උපාංග
- අවශ්‍යතාව අනුව සුදුසු පර්යන්ත උපාංග තෝරා ගැනීම
- පරිගණක පිරිවිතර සැකසීම
- පරිගණකයක් මිල දී ගැනීමේ දී සලකා බැලිය යුතු අමතර කරුණු

පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි ය.





1.1 පරිගණක හඳුනා ගැනීම

පරිගණකය හාවිත කරන පුද්ගලයා පරිගණකයා ලෙස පොදුවේ හඳුන්වනු ලැබේ. තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින එක් එක් පරිගණකයා තම පුද්ගල පරිගණකය යොදා ගන්නා කාර්යය අනුව විශේෂිත නාමයකින් හඳුන්වනු ලැබේ. එවැනි කාර්ය හා පරිගණක නාම කිහිපයක් සඳහා නිදසුන් පහත දැක්වේ.

වගුව 1.1 - පරිගණක වර්ග සහ කාර්ය

පුද්ගලයා හඳුන්වන නාමය	කාර්යය
කුම්ලේඛක (programmer)	පරිගණක කුම්ලේඛ සංවර්ධනය
ඡාල පරිපාලක (network administrator)	පරිගණක ඡාල පරිපාලනය හා නඩත්තුව
පද්ධති විශ්ලේෂක (system analyst)	තොරතුරු පද්ධති සැලසුම් කිරීම
මෘදුකාංග ඉංජිනේරු (software engineer)	මෘදුකාංග නිර්මාණය කිරීම
පරිගණක යෙදුම් සහායක (computer application assistant)	යතුරුලියනය, පරිගණක ආක්ෂිත නිර්මාණය සහ සංස්කරණය (ලිපි ලේඛන, රුප, ගබඳ, විඛියෝ අංශය)
වෙබ් සංවර්ධක (web developer)	වෙබ් අඩවි සැලසුම් කිරීම හා සංවර්ධනය


පරිගණක පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයක් 6 පරිච්ඡේදයෙන් ලබාගත හැකි වේ.



සටහන - ප්‍රධාන වගයෙන් පරිභේදක දෙවර්ගයක් හඳුනා ගත හැකි ය. පද්ධති පරිභේදක (system - user) විසින් අවසන් පරිභේදක (end - user) සඳහා මෘදුකාංග නිර්මාණය කරනු ලබයි. අවසන් පරිභේදක පද්ධති පරිභේදක විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග හාවිත කරයි.

1.2 පරිභේදක අවශ්‍යතාව අනුව සුදුසු පරිගණකයක් තෝරා ගැනීම

පරිභේදක අවශ්‍යතා යනු පරිගණකය ඇසුරින් සිදුකර ගැනීමට බලාපොරොත්තු වන කාර්යයන් වේ. එසේ පරිගණකයක් මගින් සිදුකර ගැනීමට බලාපොරොත්තු විය හැකි පරිභේදක අවශ්‍යතා කිහිපයක් පහත රුපය 1.1 හි දැක්වේ.



රුපය 1.1 - පරිභේදක අවශ්‍යතා සඳහා උදාහරණ කිහිපයක්

පරිභේදක අවශ්‍යතාව අනුව සුදුසු පරිගණකයක්, වෙළෙඳපොලේ පවතින පරිගණක (රුපය 1.2) අතරින් තෝරා ගැනීම කළ හැකි ය. එසේ නොමැති නම් පරිභේදක අවශ්‍යතාවලට ගැලපෙන පරිදි උපාංග තෝරාගෙන එකලස් (assemble) කළ පරිගණකයක් මිල දී ගත හැකි ය. පරිගණකවල ස්වභාවය හා හාවිතය අනුව පහත දැක්වෙන ලෙස වර්ගීකරණය කළ හැකි ය.

- **නිශ්චිත ස්ථානයක තබා හාවිත කරන පරිගණක**

ස්ථානාධායක පරිගණකය (server computer), වැඩහල් පරිගණක (workstation), මෙස පරිගණකය (desktop computer) සහ සියල්ල ම එකක පරිගණකය (All-in-one computer) වැනි පරිගණක ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන විදුලි බල සැපයුමක් ඔස්සේ විදුලිය ලබා ගත යුතු වේ. තව ද ඉහත සඳහන් පරිගණක, ප්‍රමාණයෙන් විශාල හා බරින් වැඩි නිසා නිවස, පාසල සහ කාර්යාලය වැනි නිශ්චිත ස්ථානයක ස්ථාපිත කර හාවිත කරනු ලැබේ.